

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වවාගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම හැර 2011 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී.ලං.ගි.ප්‍ර)

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී.ලං.ගි.ප. 3 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම හා අනාවරණය කිරීම.

ගිණුම්කරණ උපකල්පන හා ඇස්තමේන්තු සහ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමත වූ දිනය අනාවරණය කර නොතිබුණි.

(ආ) ශ්‍රී.ලං.ගි.ප. 18 - දේපළ, පිරියත හා උපකරණ

අධිකාරියේ දේපළ, පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය කර නොතිබුණ අතර අගය ශුන්‍ය වූ තවමත් භාවිතයට ගන්නා දේපළ, පිරියත හා උපකරණ ශ්‍රී.ලං.ගි.ප. 18 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි. එකී දේපළ, පිරියත හා උපකරණවල චේතිභාසිත පිරිවැය රු. 16,388,545 ක් විය.

(ඇ) ශ්‍රී.ලං.ගි.ප. 29 - ආදායම

ආයතනයේ ගිණුම් මත ලැබුණු හා ලැබිය යුතු දළ ලැබීම්හි ආර්ථික ප්‍රතිලාභවලින් පමණක ආදායම සමන්විත විය. කෙසේ වුවද, අධිකාරිය විසින් ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත් මත පොලිය හැර අනෙකුත් සියලුම ආදායම් උපචිත පදනම මත හඳුනා නොගෙන මුදල් පදනම මත හඳුනා ගෙන තිබුණි.

(ඈ) ශ්‍රී.ලං.ගි.ප. 30 - සම්බන්ධිත පාර්ශවයන් අනාවරණය කිරීම

සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගතදෙනු පිළිබඳව අවශ්‍ය පරිදි මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) හම්බන්තොට අළුතෙන් ඉදිකරන සූර්ය බලශක්ති උද්‍යානයේ ගනුදෙනු ගිණුම්ගත කිරීමේදී පහත අඩුපාඩු නිරීක්ෂණය විය.

(i) සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා 2009 දෙසැම්බර් 09 දින අධිකාරිය, කොරියන් සමූහාණ්ඩුව සමඟ එළඹුණු ගිවිසුමෙහි ඇතුළත් කොන්දේසි අනුව, එකී ව්‍යාපෘතිය සඳහා එකඟ වූ ඇ.ඩො. මිලියන 03 න් උපකරණවලට ලැබුණු ඇ.ඩො. 1,663,316 පමණක් ගිණුම්ගත කර තිබුණි. ගිවිසුම ප්‍රකාරව වෙනත් පහසුකම් සඳහා වෙන් කර තිබූ ඇ.ඩො. මිලියන 03 සැලකිල්ලට ගෙන නොතිබූ අතර ගිණුම්ගත කරද නොතිබුණි.

(ii) සූර්ය බලශක්ති උද්‍යානයේ ඉඩම අක්කර 50 දක්වා වැඩිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් පවරා ගත් ඉඩම තක්සේරු කර නොතිබුණ අතර ගිණුම්ගත කර ද නොතිබුණි.

කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

අධිකාරිය ඉඩම අත්පත් කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ආරම්භ කර ඇති අතර ඉඩමේ ඔප්පුව මහවැලි අධිකාරියෙන් මෙතෙක් ලැබී නොමැත. අදාළ ඉඩම අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු ස්ථාවර වත්කම් ලේඛනයේ ඇතුළත් කරනු ඇත.

(ආ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවේ පෙන්වා දුන් පරිදි, 2008 මාර්තු 31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, 2008-2009 කාලපරිච්ඡේදය තුළදී සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලය නිපදවන්නන්ගෙන් විදුලි බලය ලබා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු රු. 897,025,919 ක මුදලක් ගිණුම්ගත කර නොතිබුණි.

කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

මහා භාණ්ඩාගාරයේ අරමුදල් හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව සෙස්, පුරස්කාර ආදියෙන් ඉපැයීම මගින් මූල්‍යනය නොකරන්නේ නම් දැනට සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ගෙවීම කිරීමට අදහස් නොකරන බවය.

- (ඇ) බලශක්ති අරමුදලේ රු. 28,861,798 ක් ඉතිරි කිරීමේ බැංකු ගිණුමක තැන්පත් කර 2010 ජූලි මස රු. 608,661 ක් වූ පොලිය බලශක්ති අරමුදලට බැර නොකර අධිකාරියේ ආදායමක් ලෙස ගිණුම් ගත කර තිබුණි. 2011 වර්ෂයේදී ද මෙය නිවැරදි කර නොතිබුණි.

- (ඈ) 2008 ඔක්තෝබර් 01 දිනට පැවති විලම්භිත ප්‍රදාන ලෙස සලකා නොතිබුණු රජයේ ප්‍රදාන මුදල රු. 15,023,944 ක් විය. එදිනට එම ප්‍රදානවලින් ප්‍රසම්පාදනය කරන ලද දේපළ, පිරිසිදු හා උපකරණවල ශුද්ධ පොත් අගය රු. 14,095,553 කි. කෙසේ වෙතත්, මේ වනවිට එම වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ අතර එම වත්කම්වල පොත් අගයට සමාන අගයක් 2010 ජනවාරි 01 දිනට හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ ශුද්ධ අතිරික්තයට ගැලපීම් කිරීම වෙනුවට 2011 වර්ෂයේදී සමුච්චිත අරමුදලට ගැලපීම කර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2011 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ශුද්ධ උග්‍රතාවය සහ සමුච්චිත අරමුදල රු. 14,095,553 කින් අඩුවෙන් දක්වා තිබුණි.

- (ඉ) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අරමුදල සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති සහතිකවීමේ අරමුදල සඳහා එකතු වූ මුදල් ආයෝජනය කර 2008-2011 කාලපරිච්ඡේදය තුළ ඉපැයූ පොලිය රු. 30,426,250 ක් අදාළ අරමුදල් වර්ධනය කර ගැනීම සඳහා නැවත ආයෝජනයකින් තොරව අධිකාරියේ වියදම් සඳහා යොදාගෙන තිබුණි.

- (ඊ) වැඩ අවසන් නොවූ සුළං කුළුණුවලට අදාළ උපකරණ පිරිවැය වැරදීමකින් දේපළ, පිරිසිදු හා උපකරණ යටතේ ගිණුම්ගත කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන කෙරිගෙන යන වැඩ සහ දේපළ, පිරිසිදු හා උපකරණ රු. 1,419,000 කින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් දක්වා තිබුණි.

- (උ) 2010 දී ප්‍රාග්ධනික කරන ලද සුළං කුළුණු 05 න් එක් කුළුණක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී තිබුණ අතර එය ස්ථාවර වත්කම් ගිණුම්වලින් ඉවත් කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ස්ථාවර වත්කම් රු. 2,377,000 කින් වැඩියෙන් දක්වා තිබුණි.

- (ඌ) 2011 දී කෙරිගෙන යන වැඩ යටතේ (WIP) රු. 15,523,945 ක් ගිණුම්ගත කර තබුණද, මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කෙරිගෙන යන වැඩ ලෙස ගෙන තිබුණේ රු. 38,301,046 කි. එබැවින්, මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත ශුද්ධ මුදල් ප්‍රවාහය රු. 22,777,101 කින් වැඩියෙන් දක්වා තිබුණි.

- (එ) පොල ආදායම්හි මුදල් ප්‍රවාහය රු. 5,611,777 ක් ව නමුත් මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ගෙන තිබුණේ රු. 5,128,721 ක් ලෙසය. එබැවින්, ආයෝජන කාර්යයන් සඳහා උපයෝගී කරගත් ශුද්ධ මුදල, මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ රු. 483,056 කින් අඩුවෙන් දක්වා තිබුණි.

- (ඒ) වැරදි ගණනය කිරීම හේතුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දැක්වෙන ප්‍රාග්ධන ප්‍රදානවලින් ජනිත මුදල් ප්‍රවාහය රු. 5,019,888 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඔ) 2011 වර්ෂයේදී කෙරීගෙන යන වැඩ ගිණුමෙන් දේපළ, පිරිසිදු හා උපකරණ ගිණුමට මාරු කළ වැඩ නිම කළ අගය වූ රු. 53,824,991 මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වැරදීමකින් දේපළ, පිරිසිදු හා උපකරණ මිලදී ගත් ලෙස සලකා තිබුණ හෙයින්, මුදල ප්‍රවාහ ප්‍රකාශයේ දැක්වෙන ආයෝජන ක්‍රියාකාරකම් එම අගයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඔ) 2009 වර්ෂයේදී විදේශ ආධාර වශයෙන් ලැබී තිබුණ රු. 24,169,380 ක් වූ බලශක්ති උපකරණ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.
 - (i) බලශක්ති උපකරණවලට අදාළ ක්ෂයවීම් සහ විලම්භිත ආදායම් ගිණුම්ගත කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2011 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන විලම්භිත ප්‍රදාන සහ බලශක්ති උපකරණ රු. 22,493,705 කින් වැඩියෙන් දක්වා තිබුණි.
 - (ii) 2009 දෙසැම්බර් 29 දින ලැබ වටිනාකම රු. 838,500 ක් වූ බලශක්ති උපකරණ 2011 වර්ෂයේදී සම්පූර්ණයෙන් ක්ෂයවීම් කර තිබුණ අතර එම සම්පූර්ණ වටිනාකම ඉකුත් වර්ෂයේ ශුද්ධ අතිරික්තයට ගැලපුම් කර තිබුණි. වැරදි ගිණුම් ගැලපීම හේතුවෙන්, 2010 දෙසැම්බර් 31 දිනට ශුද්ධ අතිරික්තය සහ 2011 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන උග්‍රතාවය හා දේපළ, පිරිසිදු හා උපකරණ පිළිවෙලින් රු. 559,000 කින් සහ රු. 279,500 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ක) ප්‍රාදේශීය ආලෝකරණ මධ්‍යස්ථානයට වෙනම ගිණුම් ගත කළ යුතු පහත සඳහන් ගනුදෙනු 2011 දෙසැම්බර් 31 දිනට අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබුණි.

අයිතමය -----	වටිනාකම ----- රු.
ප්‍රාග්ධන වියදම	10,416,735
පුනරාවර්තන වියදම	20,493,912
එකතුව	----- 30,910,647 =====

- (ග) සාමාන්‍යයෙන්, ඇස්තමේන්තු වැරදි පවත්නා වර්ෂයට ගැලපිය යුතු අතර මූල්‍ය ප්‍රකාශනවල පෙර වර්ෂ ගැලපුම් ලෙස සැලකිය යුතු නොවේ. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂයේ වටිනාකම රු. 773,757 ක් වූ පාරිතෝෂික උගන වෙන්කිරීම වැරදීමකින් පෙර වර්ෂ ගැලපුම් ලෙස සලකා තිබුණ අතර ආදායම් ප්‍රකාශනයේ වෙනම දක්වා තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල පිළිවෙලින් උගනනාවය සහ ශුද්ධ අතිරික්තය, ස්කන්ධ ප්‍රකාශය සමඟ නොසැසඳුන අතර එම සංඛ්‍යා දෙක අතර නිරීක්ෂණය වූ පිළිවෙලින් රු. 773,757 ක් සහ රු. 3,739,868 ක් වූ වෙනස පහත පරිදි විය.

විස්තරය -----	1	2010 -----
	-	රු.
	රු.	
ආදායම් ප්‍රකාශනය අනුව අතිරික්තය / (උගනනාවය)	(31,405,292)	7,023,548
ස්කන්ධ ප්‍රකාශනය අනුව අතිරික්තය / (උගනනාවය)	(30,631,535)	3,283,679
වෙනස	<u>773,757</u>	<u>3,739,868</u>

1.2.3 පැහැදිලි නොකළ වෙනස්කම් -----

මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 14 හි සහ 10 හි දැක්වෙන ක්‍රමක්ෂය කළ විලම්භිත ප්‍රදාන ශුද්ධ වෙනස වූ රු. 2,792,181 සඳහා විගණනයට හේතු දැක්වීමට අධිකාරිය අපොහොසත් විය. විස්තර පහත පරිදි විය.

විස්තරය -----	මුදල ----- රු.
ක්‍රමක්ෂය කළ විලම්භිත ප්‍රදාන	
මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 14 පරිදි	106,395,700
මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 10 පරිදි	89,507,966

වෙනස	16,887,734
අඩුකලා : වැරදි ලෙස ගැලපූ ක්ෂයවීම්	14,095,553

(යොමුව : මෙම වාර්තාවේ 2.2.2 (ඇ) ඡේදය)
ඉදිරි වෙනස

2,792,181
=====

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

සමාලෝචිත වර්ෂයේ ආදායම් ප්‍රකාශනයට මාරු කළ රු. 106,395,700 ක් වූ විලම්භිත ආදායම් ගණනය කළ ආකාරය විගණනයට ඉදිරිපත් නොවීය.

1.2.5 නීති, රීති සහ රෙගුලාසිවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීමේ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

(අ) 1971 අංක 38 දරන මුදල් පනත

- (i) 8 (1) දරන වගන්තිය - සමාලෝචිත වර්ෂයේ අධිකාරියේ වාර්ෂික අයවැය ලේඛනය අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර තිබුණේ 2011 ජනවාරි 28 දින එනම් මාස 03 ක් ප්‍රමාදවය.
- (ii) 14 (1) දරන වගන්තිය - මූල්‍ය ප්‍රකාශන සමඟ විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු කෙටුම්පත් වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබුණේ 2012 අගෝස්තු 02 දින එනම් මාස 06 ක් ප්‍රමාදවය.

(ආ) 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත

- (i) 46 (2) දරන උපවගන්තිය - ඉල්ලුම්පත්‍ර ගාස්තු හැර ඒකාබද්ධ අරමුදලින් ආරම්භක ප්‍රාග්ධනය, සෙස් අරමුදලින් අරමුදල් (45 වන වගන්තිය) ආදී කාර්යයන්ගෙන් අරමුදල් රැස් කර ගැනීම සඳහා කටයුතු කර නොතිබුණි.

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

අධිකාරියේ ආරම්භයේ සිට සෑම අයවැයක් පිළියෙල කිරීමකදී මෙම උපවගන්තියේ විධිවිධාන ඉටුකිරීමට පරිශ්‍රමයන් දරන ලදී. කෙසේ වෙතත්, තවදුරටත් පොසිල ඉන්ධන පිරිවැය වැඩිකිරීමට දායක වන මෙම මිනුම් සඳහා එහි නිරතව සිටින පාර්ශවයන් එකඟ නොවීය.

(ii) 46.3 (අ), (ආ), (ඇ), (ඈ), සහ (ඉ) දරන වගන්ති - වටිනාකම රු. 96,856,634 ක් වූ අරමුදල්, පනතේ අවසර දී ඇති පහත සඳහන් අරමුණු සඳහා යොදාගැනීමකින් තොරව 2011 දෙසැම්බර් 31 දිනට ඉතිරි කිරීමේ බැංකු ගිණුමක රඳවා තිබුණි.

- බලශක්ති පරිවර්තනය කිරීමේ සැලැස්මක් පදනම් කරගත් පුනර්ජනනීය බලශක්ති තෝරා ගැනීම සඳහා සහනාධාර
- බලශක්ති කාර්යක්ෂමතා උපකරණ හා තාක්ෂණයන් උපයෝගී කරගැනීමට ප්‍රවර්ධනය සඳහා සහනාධාර
- කාර්මික තාප භාවිතය ඇතුළු ඉන්ධන උපකරණ සඳහා ප්‍රාග්ධන සහනාධාර
- දැනුවත් කිරීම් වැඩසටහන් පැවැත්වීම
- ඕනෑම සමාජයකට හෝ ප්‍රජාවකට පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා දිරිගැන්වීමේ හෝ වෙනත් සමාන මූල්‍ය ආධාර

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

අධිකාරියේ ආරම්භයේ සිටම සෑම අයවැයක් පිළියෙල කිරීමකදී උපවගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, මෙම උත්සාහයන්ගෙන් ප්‍රතිඵල ලබා ගැනීමට අසමත් විය. අධිකාරිය ආරම්භයේ සිටම අධිකාරියේ අරමුණු හා සබැඳි යොජනා අයවැය යෝජනාවලට ඇතුළත් කිරීමට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට සහ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

2 මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය සමාලෝචනය - මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව, සමාලෝචිත වර්ෂය සඳහා අධිකාරියේ මෙහෙයුම් කටයුතුවලින් වූ ප්‍රතිඵලය රු. 31,405,292 ක උග්‍රතාවයක වූ අතර ඊට ප්‍රතිරූපී වූ ඉකුත් වර්ෂයේ රු. 7,023,548 ක ශුද්ධ අතිරික්තය හා සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයේ රු.38,428,840 ක අඩුවීමක් දැකවුණි.

සමාලෝචිත වර්ෂය සඳහා අයවැයගත ආදායම අධි ඇස්තමේන්තු කිරීම හේතුවෙන් රජයේ පුනරාවර්තන ප්‍රදාන අඩුවීම සහ පූර්ව වර්ෂයට අනුරූපිව පුනරාවර්තන හා ප්‍රාග්ධන ප්‍රදානයන්ගෙන් දරන ලද සාමාන්‍ය සහ ව්‍යාපෘති වලට අදාළ පුනරාවර්තන වියදම ඉහළ යාම මූල්‍ය ප්‍රතිඵලය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. විස්තර පහත දැක්වේ.

අයිතමය	2011	2010
-----	-----	-----
	රු.	රු.
වෙනත් ආදායම	31,278,917	29,059,774
මුළු පුනරාවර්තන වියදම ව්‍යාපෘති වියදම හැර	(76,589,930)	(65,107,881)
පරිපාලන වියදම සඳහා පුනරාවර්තන පදාන සහ ව්‍යාපෘති වියදම සඳහා ප්‍රාග්ධන ප්‍රදාන ගැලපුම කිරීමට පෙර ආදායමට වැඩි වියදම	(45,311,013)	(36,048,107)
ප්‍රාග්ධන ප්‍රදාන සහ ප්‍රාග්ධන ව්‍යාපෘතිවලින් මාරු කරන ලද වියදම අතර පැන නැගී ගුද්ධ අතිරික්තය/ (උගනනාවය)	(17,320,522)	(3,668,345)
පරිපාලන වියදම සඳහා පුනරාවර්තන ප්‍රදාන ගැලපුම කිරීමට පෙර ආදායමට වැඩි වියදම	(62,631,535)	(39,716,452)
පරිපාලන වියදම සඳහා පුනරාවර්තන ප්‍රදාන	32,000,000	46,740,000
ගුද්ධ අතිරික්තය/ (උගනනාවය)	(30,631,535)	7,023,548
	=====	=====

ඉහත විශ්ලේෂණයට අනුව, රජයේ දායකය ගැලපීමට පෙර සමාලෝචිත වර්ෂය හා පෙර වර්ෂය සඳහා උගනනාවයන් පිළිවෙලින් රු. 45,311,013 ක් සහ රු. 36,048,107 ක් විය. කෙසේ වුවද, රජයේ දායකය ගැලපීමෙන් පසු, එය සමාලෝචිත වර්ෂය හා පෙර වර්ෂය සඳහා පිළිවෙලින් රු. 30,631,535 ක් වූ උගනනාවයකට සහ රු. 7,023,548 ක්වූ අතිරික්තයකට පරිවර්තනය විය. ඒ අනුව භාණ්ඩාගාර අරමුදලේ මත අධිකාරිය සම්පූර්ණයෙන්ම යැපෙන බවට සාක්ෂි දරනු ඇත.

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය රටේ සුනිත්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ සහ අධ්‍යාපනය ලබා දීමෙහි නිරතව සිටී. තවද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නීතිගත කරන්නා වශයෙන් කටයුතු කරයි. බලශක්ති බලපත්‍ර ආදියෙන් ජනිත කරන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් බලශක්ති අරමුදලෙහි තැන්පත්

කරන අතර, පනතේ විස්තර කරන විශේෂ කාර්යයන් සඳහා වෙන් කරනු ලබයි. එමඟින් තොට සූර්ය බලශක්ති ව්‍යාපෘතියෙන් පමණක් උපයනු ලැබූ ආදායම, විශේෂිත ප්‍රදේශවල ඇති සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට හැකි විය. මෙම ආදායම වාර්ෂිකව රු.

මිලියන 40 කට සීමා වන නමුත් මෙම මුදලට වඩා ප්‍රාග්ධන ව්‍යාපෘති අය වැය වැඩිවේ. අනෙක් අතට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නැවත ව්‍යුහගත කිරීම සහ වර්ධනය කිරීම සඳහා නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ කාර්යාල පහසුකම් සහ අනෙකුත් පහසුකම් අවශ්‍ය වීම හේතුවෙන් පුනරාවර්තන වියදම වැඩි වී ඇත. තවදුරටත් පනතෙන් අවසර දී ඇති සෙස්, පුරස්කාරය වැනි අරමුදල් ඇති කිරීමේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය සුනිත්‍ය බලශක්ති අධිකාරියට අවසර ලබා දී නොමැත. එබැවින්, අධිකාරියට ස්වයං මූල්‍යනය කර ගැනීමේ ආයතනයක් බවට පත්වීමට නොහැකි වී ඇත.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 ප්‍රාදේශීය ආලෝකරණ මධ්‍යස්ථානය

කාර්යක්ෂම ආලෝකරණ පද්ධතියක් තුළින් පුළුල් ප්‍රතිලාභ ලබා ගැනීමේ අදහසින් 2009 අප්‍රේල් මාසයේදී අධිකාරිය විසින් ආලෝකරණය පිළිබඳ ප්‍රාදේශීය මධ්‍යස්ථානය පිහිටුවා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ හෝ අධිකාරිය යටතේ වෙනම ඒකකයක් ලෙස මධ්‍යස්ථානය ක්‍රියාකරවීමට මෙතෙක් අවසන් තීරණය ගෙන නොතිබුණි. කෙසේ වෙතත් විගණනයට සපයන ලද තොරතුරු අනුව, 2011 වර්ෂයේදී මෙම මධ්‍යස්ථානය අධිකාරිය යටතේ වෙනම මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කර තිබෙන බව නිරීක්ෂණය විය.

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

ආලෝකරණයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ප්‍රනඵලයක් වශයෙන් බලශක්තිය ඉතිරි කිරීම, ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුව ප්‍රතිලාභ ගෙන දෙන බැවින් 2012 අවසාන භාගයේදී අමාත්‍යාංශයේ ඉල්ලීම මත මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සහ කළමනාකරණය ලංකා විදුලිබල මණ්ඩලය භාර ගන්නා ලදී.

(ආ) සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (CFL) සඳහා සැලසුම් නොකළ යාන්ත්‍රණය හේතුවෙන් 2011 දී අධිකාරියේ සංයුක්ත ප්‍රතිදීප්ත පහන් පරීක්ෂා කිරීමට පිහිටවනු ලැබූ පර්යේෂණාගාරයෙන් රු. මිලියන 12.3 ක වූ ඉලක්කගත ආදායම ලබා ගැනීම සාර්ථක වී නොතිබුණි. තවද, 2011 දෙසැම්බර් 31 දිනට අධිකාරිය රු. 30,249,692 ක් වියදම කර තිබියදීත් පසුගිය අවුරුදු දෙකක

කාල පරිච්ඡේදය තුළ අපේක්ෂා කළ අරමුණු සඳහා මධ්‍යස්ථානය කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගෙන නොතිබුණි.

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

පළමු අවුරුදු දෙක තුළ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මධ්‍යස්ථානයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වුවත්, දීප්තිමිති විද්‍යාගාරය පිහිටුවා ඇති අතර උපකරණ ප්‍රසම්පාදනය සඳහා මුදල් ලබා ගැනීමට හැකි වී ඇත. තවද පුහුණු පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් සපයා ඇත.

2.2.2 විදුලි මෝටර් රථ මූලාදර්ශ තුනක් වැඩිදියුණු කිරීම

වටිනාකම රු. මිලියන 09 ක් වූ විදුලි මෝටර් රථ මූලාදර්ශ 03 ක් වැඩිදියුණු කිරීම සඳහා 2007 සැප්තැම්බර් 28 දින අධිකාරිය පුද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළඹුණි. ඒ අනුව ගිවිසුම් දිනයේ සිට මාස 18 ක් ඇතුළත ව්‍යාපෘතිය නිම කළ යුතුය.

ගිවිසුම අනුව, ව්‍යාපෘතිය නිම කළ යුතු නියමිත දිනය 2009 මැයි 31 දිනය. කෙසේ වෙතත්, විදුලි මෝටර් රථ තුනෙන් එකක්වත් වැඩිදියුණු කිරීමට එකී සමාගම අසමත් වුවද ඒ සඳහා එකඟ වූ මුදලින් රු. මිලියන 7.824 ක් එනම් 86.93 % ක් ගෙවා තිබුණ අතර 2012 මැයි 31 වන විට මාස 56 ක් ගත කර තිබුණි. මෙම ප්‍රමාදය පිළිබඳව එම සමාගමට බලපෑමක් ඇති කර නොමැති නිසා විධිමත් කාලය දීර්ඝ කිරීමකින් තොරව ව්‍යාපෘතියේ නිම කිරීම කටයුතු ප්‍රමාද කර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණය විය.

2.2.3 සුළං මාපක කුළුණු දහයක් සැපයීම, නිර්මාණය කිරීම, සවිකිරීම සහ ක්‍රියාත්මක කිරීම

පළාත් 04 ක තෝරාගත් ස්ථානවල සුළං මාපක කුළුණු රු. 16,675,000 කට සැපයීම, සවිකිරීම හා ස්ථාපිත කිරීම සඳහා අධිකාරිය, පුද්ගලික සමාගමක් සමඟ 2008 ජූලි 14 දින ගිවිසුමකට එළඹ තිබුණි. කොන්ත්‍රාත්තුව අනුව, ව්‍යාපෘති කාලය මාස 12 ක් වන අතර වැඩ නිම කිරීමේ සහතිකය නිකුත් කරමෙන් පසු දෝෂ සඳහා වූ වගකීම සහ නඩත්තු කාලය සඳහා ද මාස 12 ක් විය. කොන්ත්‍රාත් වටිනාකමට අමතරව, අධිකාරිය විසින් උපකරණ සහ අනෙකුත් උපාංගවලට රු. 7,095,000 ක් වැයකර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) කුළුණු 10 න් 04 ක් පමණක් ව්‍යාපෘති කාලය තුළ නිම කර තිබුණ අතර ඉතිරි කුළුණු කබරගල හැර නියමිත දිනට වසර 02 කට පසු නිම කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

මාපක කුළුණු පළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීම සඳහා මෙවැනි ස්වාභාවයේ ව්‍යාපෘති සුක්ෂ්මව ස්ථාපිත කළ යුතු වේ. ඒ අනුව, සුදුසු මාපක ක්ෂේත්‍ර තෝරා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගනු ලැබිය. ප්‍රවර්තන මූල්‍ය වර්ෂය තුළදී මෙම කටයුතු අවසන් කරනු ඇත.

(ආ) 2012 අප්‍රේල් 23 දිනට කබරගල සුළං කුළුණ ඉදිකිරීමේ ප්‍රගතිය වූයේ ස්ථානය තෝරාගැනීම පමණක්ය. කෙසේ වෙතත්, රු. 634,500 ක් වටිනා කුළුණට අදාළ උපකරණ හා උපාංග කොන්ත්‍රාත්කරු භාරයේ තිබුණි.

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

කබරගල මිණුම් ස්ථානයට අවශ්‍ය ද්‍රව්‍ය එක්රැස් කර ඇත. මාස 02 ක කාලයක් තුළදී කොන්ත්‍රාත්කරු ඉදිකිරීමේ කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත.

(ඇ) ගිවිසුමේ 16 වැනි වගන්තිය අනුව, කොන්ත්‍රාත්කරු, සංරචකය ක්ෂයවීම් හෝ අඩුපාඩු ඇති නොවන බවට අවුරුදු 02 ක කාලයක් සඳහා වගකිව යුතුය. කෙසේ වෙතත්, අධිකාරිය මෙම වගන්තියේ කරුණු නොසලකා හැර ඇති අතර, කොන්ත්‍රාත්කරු බාල වර්ගයේ අමුද්‍රව්‍ය ඔහු විසින්ම රු. 461,440 කට අගය කොට සැපයීම සම්බන්ධයෙන් අධිකාරිය වගකීම භාර ගෙන ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.

අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

මළබැඳෙන පසුබිමක මළ නොගැහෙන වානේ ආධාරක කම්බි යොදා ගැනීමට කොන්ත්‍රාත්කරු විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. අධිකාරිය මෙම මිල අධික විකල්පය ප්‍රතික්ෂේප කිරීමට සහ මෘදු වානේ ආධාරක කම්බිවල යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ආධාරක කම්බිවල මල බැඳීම සම්බන්ධයෙන් වගකීම කොන්ත්‍රාත්කරුට පැවරිය නොහැක.

(ඈ) ගිවිසුමේ අංක 18 හා 19 වගන්ති අනුව, අධිකාරිය විසින් අපේක්ෂා කරන සියලුම අවදානම් කොන්ත්‍රාත්කරු රක්ෂණය කිරීමට බැඳී සිටින අතර නඩත්තු කරන කාලය තුළ පැන නගින යුද්ධ, කැරලි සහ භූමිකම්පා හැර සියලුම වර්ගයේ රක්ෂණය කල හැකි අවදානම් සඳහා කොන්ත්‍රාත්කරු තවදුරටත් වගකීම දරනු ඇත. කෙසේ වෙතත්, මෙම නියමයන් නොසලකා හරිමින් (ස්වභාවික විපතක් නිසා සිදුවූවා සේ සලකා) 2010 ඔක්තෝබර් 07 දන උඩප්පුව සුළං කුළුණ කඩාවැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැන නැගුණු සියලුම බැඳීම්වලින් අධිකාරිය කොන්ත්‍රාත්කරුට නිදහස් කර තිබුණි.

කෙසේ වුවද, අධිකාරිය කොන්ත්‍රාත්කරුගේ වැරදක් බවට තහවුරු කර ගැනීමට එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. නවද, සුළං මැනීමෙන් අනතුරුව කඩා

වැටුණු කුළුණ පිහිටා ඇති ස්ථානය තෝරාගෙන ඇති බව සහ සකායනා අධ්‍යයනයක් සඳහා මහජන මුදල් යොදාගෙන ඇති බව නිරීක්ෂණය විය. කෙසේ වෙතත්, විගණනයට සැපයූ තොරතුරුවලින් අනාවරණය වූයේ එම ස්ථානයේ නව කුළුණක් නැවත ඉදිකිරීමට අධිකාරියේ අදහසක් නොමැති බවය. එබැවින්, කුළුණට වැය කළ මුදල ඵලදායීක නොවන බවට පත්වී තිබුණි.

(ඉ) ගිවිසුම අංක 16 වැනි වගන්තිය අනුව, මාස 12 ක කාල පරිච්ඡේදයක මෙහෙයුම් සඳහා රඳවා ගැනීමේ මුදල් වශයෙන් අධිකාරිය කොන්ත්‍රාත් මුදලින් 10% ක් රඳවා ගත යුතුය. එහෙත්, ඉහත ඡේද (ආ) හි සඳහන් පරිදි 2012 අප්‍රේල් 23 දිනට තවමත් මූලික අවස්ථාවේ ඇති කුළුණකට සහ 2009 මාර්තු 25 දිනට කුළුණු 4 ක් පමණක් නිම කර තිබියදී අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුට රු. 15,007,500 ක මුදලක් (එනම් රු. 1,675,000 x 90% x 10) 2009 මාර්තු 25 දින ගෙවා තිබුණි. එබැවින්, අධිකාරිය ව්‍යාපෘතිය පාලනය කිරීමෙන් බැහැරව තිබූ නිසා නිම කරන ලද වැඩකොටස් වල මිනුම් ලබා නොගෙන අදියර වශයෙන් මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ගෙවීම විගණනයේදී පිළිගත නොහැක.

2.2.4 ශ්‍රී ලංකාවේ විවිධ භූමි තත්ත්වයන්ට ගැලපෙන පරිදි දේශීය සුළං ටර්බයින් අධ්‍යයනය සංවර්ධනය කිරීම

දේශීය එකතු කළ අගය වැඩි කිරීමේ අදහසින් ශ්‍රී ලංකාවේ විවිධ භූමි තත්ත්වයන්වලට ගැලපෙන පරිදි සුළං බලශක්ති පරිවර්තනය කිරීමේ පද්ධතියක් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම තුළින් රැකියා අවස්ථා ඇති කිරීම හා තරඟකාරී මිල යටතේ විදුලි බලය නපදවීමේ අපේක්ෂාවෙන් දේශීය සුළං ටර්බයින් නිපදවන පරිශ්‍රමයන් දිරිගැන්වීම ව්‍යාපෘතියේ අරමුණ විය.

මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 8 (2) (ආ) වගන්තියේ විධිවිධානවලට පටහැනිව, ශ්‍රී ලංකාවේ විවිධ භූමි තත්ත්වයන්ට සුළං බලශක්තිය නිපදවීමේදී දේශීය එකතු කළ අගය වැඩි කිරීමේ අදහසින් බලශක්ති සම්පත් මූල විවිධාංගීකරණය කිරීම/ සුළං බලශක්ති පරිවර්තනය කිරීමේ පද්ධති සංවර්ධනය කිරීම සඳහා 2010 මාර්තු 01 දින අධිකාරිය, පුද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළඹ තිබුණි. සමාගම ව්‍යාපෘතියේ මුළු පිරිවැය රු. මිලියන 40.80 කට ඇස්තමේන්තු කර තිබුණ අතර එයින් රු. මිලියන 20.80 ක් අධිකාරිය දරනු ඇත.

(ආ) ගිවිසුමේ 7 වැනි වගන්තිය අනුව, සුළංබල ටර්බයනය සංවර්ධනය සඳහා සම්පූර්ණ කාලය මාස 18 න් 12 ක්, සුළංබල තාක්ෂණය වැඩිදියුණු කිරීම සහ මාස 06 ක් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා විය. 2011 දෙසැම්බර් 31 දිනට කොන්ත්‍රාත්කරු විධිමත් කාලය දීර්ඝ කිරීමක් නොමැතිව මාස 22 ක් ලබා ගෙන තිබුණත් ව්‍යාපෘතිය නිම කර නොතිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට

කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණ සමපූර්ණ මුදල රු. මිලියන 11.44 ක් වූ අතර එය රු. මිලියන 20.80 ක් වූ කොන්ත්‍රාත් මුදලෙන් 55% ක් විය.

(ඇ) ගිවිසුමෙහි ඇතුළත් කර ඇති සමහර අයිතම (උදා: ඉඩම් වටිනාකම හා ප්‍රමාණය) අගය කිරීමේ පදනම සහ හෙතු සැක ඇති කරවන බැවින් අධිකාරියෙන් 50% ක් ලබා ගැනීම ව්‍යාපෘති මුළු පිරිවැය ඇස්තමේන්තු කිරීම විවක්ෂණව සහ සාධාරණව කළ බවට විගණනයේදී සතුටු විය නොහැකිය.

2.2.5 අනෙකුත් ව්‍යාපෘති

සමාලෝචිත වර්ෂය තුළදී අධිකාරියේ පුනර්ජනනීය බලශක්ති අංශය, මුළු ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 197.3 කට වැඩසටහන් 24 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් එයින් වැඩසටහන් 10 ක් 2011 දෙසැම්බර් 31 දිනට කිසිදු මූල්‍ය සහ භෞතික ප්‍රගතියක් අත්පත් කරගෙන නොතිබුණ අතර එම වැඩසටහන් සඳහා වාර්ෂික අයවැයෙහි ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 29.04 ක විය. ඉතිරි වැඩසටහන්වලදී සැලකිය යුතු මූල්‍ය හා භෞතික ප්‍රගතියක් නිරීක්ෂණය නොවීය.

මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

විවිධ කර්තව්‍යයන් පවරා ඇති පවතින කාර්ය මණ්ඩලය මත පදනම් වූ ක්‍රියාකාරකම් # ක්ෂේත්‍ර කාලසටහන අධිකාරිය සෑම අවුරුද්දකම සැලසුම් කරය. ඒ අනුව නියමිත වෙලාවට භාණ්ඩාගාර මුදල් නොමැතිවීම නිසා එම වැඩසටහන් කිරීම අවහිර වී ඇති බැවින් සමහර සැලසුම්ගත ක්‍රියාකාරකම් කැපකරමින් ප්‍රමුඛ වැඩසටහන් පමණක් ස්ථාපිත කිරීමට සිදු වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අයවැයගත සහ තත්‍ය කාර්යසාධනය අතර සැලකිය යුතු බැහැරවීම් අත්දකිනු ලබයි.

2.3 මතභේදයට තඩුදුන් අයිතම

ස්විට්- ආසියා වැඩසටහන, ලංකා වාණිජ මණ්ඩලය පාලනය කරනු ලබන යුරෝපීය සංගමයෙන් අරමුදල් සපයන ව්‍යාපෘතිය මගින් මූල්‍යනය කර ඇති ව්‍යාපෘතිය යටතේ ගනිත් ශ්‍රී ලංකා හෝටලය සඳහා වූ වැඩසටහන කරගෙන යාමට යෙදවූ මුදල් ප්‍රතිපූර්ණය කිරීම සඳහා 2010 සහ 2011 වර්ෂවලදී අධිකාරියට රු. 7,334,354 ක මුදලක් ලැබී තිබුණි. අංක 95 සහ 1994 ජනි 04 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ විධි විධානවලට සහ අංක PF/PE/5 සහ 2000 ජනවාරි 11 දැනැති රාජ්‍ය මූල්‍ය වකුලේඛයට පටහැනිව එම අරමුදල් වලින් රු. 3,135,202 ක් අධිකාරියේ සියලුම නිලධාරීන්ට වෘත්තීමය දීමනා වශයෙන් බෙදාහැර තිබුණි.

2.4 මානව සම්පත් කළමනාකරණය

2011 වර්ෂයේදීද අධිකාරිය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් (DMS) අනුමත වූ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් නොමැතිව කටයුතු කර තිබුණි.

නවද, 2011 දෙසැම්බර් 31 දිනට අනුමත සහ සත්‍ය කාර්ය මණ්ඩලය පිළිවෙලින් 114 ක් සහ 85 ක් විය. පුරප්පාඩු 29 න් 22 ක්ම එනම් 76% ක් කළමනාකරණ හා ඊට ඉහළ මට්ටමේ තනතුරු විය. මේ සම්බන්ධයෙන් අධිකාරියේ සභාපතිවරයා පහත පරිදි ප්‍රකාශ කරන ලදී.

අපි කාර්ය මණ්ඩලය බඳවා ගැනීම පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් කර ඇති අතර නව සංවිධාන ව්‍යුහයක් සැලසුම් කරනු ලැබීය. නව සංවිධාන ව්‍යුහය විග්‍රහ කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට (SLIDA) යොමු කර ඇත.

2.5 සංයුක්ත සැලැස්ම

පෙර සංයුක්ත සැලැස්ම 2006-2010 කාලපරිච්ඡේදය සඳහා වන අතර නව සංයුක්ත සැලැස්ම 2012-2016 කාලපරිච්ඡේදය සඳහා වේ. කෙසේ වෙතත්, අධිකාරිය 2011 වර්ෂය සඳහා සංයුක්ත සැලැස්මක් නොමැතිව කටයුතු කර තිබුණි.

2.6 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා අයවැයගත හා තත්‍ය ආදායම සහ වියදම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

3 පද්ධති හා පාලන

විගණනයේ නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු මුදල් පනතේ 13 (7) (ඒ) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද මාගේ විස්තරාත්මක වාර්තාව මගින් අධිකාරියේ සභාපතිවරයාගේ අවධානය යොමු කරන ලදී.

පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

- (අ) අයවැය
- (ආ) වත්කම් කළමනාකරණය
- (ඇ) ණයගැතියන් හා ණයහිමියන්
- (ඈ) ගිණුම්කරණය

- (ඉ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- (ඊ) මානව සම්පත් කළමනාකරණය
- (උ) කාර්ය මණ්ඩල ණය
- (ඌ) ගෙවීම් පටිපාටිය